

ශීර්ෂය 155 – පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පිළිබඳ විගණකාධිපති වාර්තාව 2017 වර්ෂය

2017 අංක 32 දරන විසර්ජන (සංශෝධන) පනතින් සංශෝධිත 2016 අංක 24 දරන විසර්ජන පනතේ පළමුවන උපලේඛනයේ හා තෙවන උපලේඛනයේ සඳහන් ශීර්ෂය හා විෂය අංකය යටතේ වන විසර්ජන ගිණුම හා සැසඳුම් ප්‍රකාශනය, ශීර්ෂය 155 දරන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විගණනයට ඉදිරිපත් කරන ලදී. එම ගිණුම්වලින් හා සැසඳුම් ප්‍රකාශනවලින් නිරූපනය වන මූල්‍ය හා කාර්යසාධනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණනය කරන ලදී.

1.2 ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ මූල්‍ය කළමනාකරණය හා ගිණුම් කටයුතුභාවය පිළිබඳ වගකීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 124 ප්‍රකාරව රාජ්‍ය මුදල් ඉපැයීම සහ රජයට ලැබිය යුතු මුදල් එකතු කිරීම මෙන්ම රජයේ සියලුම මුදල් කටයුතු අධීක්ෂණය පිළිබඳ පොදු අවේක්ෂණයද මුදල් අමාත්‍යවරයා වෙත පැවැරී ඇත. මුදල් අමාත්‍යවරයා විසින් එම වගකීම ඉටු කිරීම පිණිස මුදල් රෙගුලාසි 124(2) ප්‍රකාරව ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් පත් කර ඇත. මුදල් රෙගුලාසි 125(1)(අ) ප්‍රකාරව දෙපාර්තමේන්තු ප්‍රධානියා තම දෙපාර්තමේන්තුවේ සියලු මුදල් ගනුදෙනු පිළිබඳව ගණන්දීමේ නිලධාරියා වන අතර ආදායම් ගණන්දීමේ නිලධාරියා භාණ්ඩාගාරය විසින් පත්කර ඇත. පාර්ලිමේන්තුව විසින් පනවන ලද සීමාවන් ඇතුළත තම කාර්යභාරයන් ඉටු කර ඉදිරිපත් කරනු ලබන ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150 හා 152 ව්‍යවස්ථාවන්, වෙනත් ව්‍යවස්ථාපිත විධිවිධානයන්, රජයේ මුදල් රෙගුලාසි හා පරිපාලන රෙගුලාසිවලට අනුකූලව පවත්වා ගෙන යාම, පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනයන් සැලැසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වා ගෙන යාමත් මෙම වගකීමට ඇතුළත් වේ.

1.3 විගණන විෂය පථය

ශීර්ෂය 155 - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය හා භෞතික කාර්යසාධනය සම්බන්ධයෙන් සැලැසුම් කිරීම, රාජ්‍ය වියදම්, රාජ්‍ය ආදායම්, මානව හා භෞතික සම්පත් කළමනාකරණය, අභ්‍යන්තර පාලන විධිවිධාන යොදා ගැනීම, නීති, රීති හා රෙගුලාසිවලට අනුකූලවීම හා පොත්පත්, ලේඛන, වාර්තා හා සැසඳුම් ප්‍රකාශන යාවත්කාලීන කර පවත්වා ගැනීම, ගිණුම් පිළියෙල කර කාලීනව ඉදිරිපත් කිරීම, කාර්යසාධන දර්ශක පදනම් කරගෙන අදාළ පාර්ශවයන් වෙත කාර්යසාධන වාර්තා නිකුත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන යටතේ විගණනය කරන ලදී. සමාලෝචිත වර්ෂය සඳහා වූ කළමනාකරණ විගණන වාර්තාව 2018 ජූලි 31 දින අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කරන ලදී. ගිණුම් හා සැසඳුම් ප්‍රකාශන පිළිබඳ විගණන නිරීක්ෂණ, අදහස් දැක්වීම් සහ සොයා ගැනීම්, විගණනය සඳහා ඉදිරිපත් කරන ලද සැලැසුම්, ගිණුම්, සැසඳුම් ප්‍රකාශන හා කාර්යසාධන වාර්තා පිළිබඳ සමාලෝචනය සහ ගනුදෙනුවල නියැදි පිළිබඳ තහවුරු පරීක්ෂා කිරීම් මත පදනම් වී ඇත. එම සමාලෝචනය හා පරීක්ෂණයන්ගේ විෂය පථය සහ ප්‍රමාණය, මට ලැබී ඇති කාර්ය මණ්ඩලය, අනෙකුත් සම්පත් හා කාලවේලා යන සීමාවන් ඇතුළත හැකිතාක් පුළුල් විගණනයක් කළ හැකි වන පරිදි පිළියෙල කරන ලද්දකි.

1.4 විගණන නිරීක්ෂණය

2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සිදු කරන ලද විගණනයේදී අනාවරණය වූ විගණන නිරීක්ෂණ ඉහත 1.3 ඡේදයේ සඳහන් කර ඇති කළමනාකරණ විගණන වාර්තාවේ විස්තරාත්මකව දක්වා ඇත. එම නිරීක්ෂණවලින් ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ මෙම වාර්තාවේ 2.1 ඡේදයේ සිට 2.15 දක්වා ඡේදවල සඳහන් කර ඇත. මූල්‍ය පරිපාලනයේ ප්‍රමාණවත් බව තහවුරු වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 127 හි සඳහන් විධිවිධාන ඉටුකිරීමේදී අනාවරණය වූ පහත සඳහන් සටහනේ සාරාංශගත කර දක්වා ඇති විගණන නිරීක්ෂණවලට යටත්ව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වශයෙන් තම ගිණුම් කටයුතුභාවය සතුටුදායක ලෙස ඉටුකර තිබුණු බව නිරීක්ෂණය විය.

මුදල් රෙගුලාසි 127 ප්‍රකාර ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ ගිණුම් කටයුතුභාවය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරී එම විධිවිධානයට අනුගත වී නොතිබීම	නිරීක්ෂණය ඇතුළත් වාර්තාවේ ඡේද යොමුව
මුදල් රෙගුලාසි		
127 (1)(අ) නිවැරදිව සහ මූල්‍ය විධිමත් බවෙන් යුක්තව කටයුතු කරන බව තහවුරු වන පරිදි සියලු මූල්‍ය කාර්යයන් සැලසුම් කළ යුතු වීම.	<ol style="list-style-type: none"> 1. ක්‍රියාකාරී සැලැස්ම නිවැරදි ලෙස පිළියෙල කර නොතිබුණි. 2. අග්‍රිම ඇස්තමේන්තු පිළියෙල කිරීමේ අඩුපාඩු 3. ලේඛන හා පොත් පවත්වා නොතිබීම 	<p>2.3.2</p> <p>2.12.(අ)</p> <p>2.13</p>
127(1)(ආ) වියදම් සහ රාජ්‍ය ආදායම් එකතු කිරීම පිළිබඳ ප්‍රමාණවත් තරම් පාලනයකට විධිවිධාන සැලසෙන ක්‍රමයක් සම්පාදනය කළ යුතු වීම.	<ol style="list-style-type: none"> 1. කළමනාකරණ අඩුපාඩු 2. මානව සම්පත් කළමනාකරණයේ අඩුපාඩු. 	<p>2.9</p> <p>2.14</p>
127(2) තමාගේ පාලනය යටතේ පවත්නා දෙපාර්තමේන්තුවල එවකට තිබෙන වැය විෂයයන් මෙන් ම අළුතින් හෝ වැඩියෙන් වියදම් කිරීම සඳහා වන යෝජනා සැකසුරුවීමකම හා කාර්යක්ෂමතාව අතින් අමාත්‍යාංශයේදී තියුණු පරීක්ෂාවකට භාජනය කිරීම.	<ol style="list-style-type: none"> 1. ව්‍යාපෘති නිම නොකර අත්හැර දැමීම 2. ව්‍යාපෘති ඉටු කිරීමේ ප්‍රමාදයන් 3. විදේශාධාර ව්‍යාපෘතිවල කාර්යසාධනය ඉටු නොවීම 4. 	<p>2.3.3(ආ)</p> <p>2.3.3(ඇ)</p> <p>2.4.1(අ)</p>

- 5. විදේශාධාර ව්‍යාපෘතිවල මුදල් උපයෝජනය නොකර තැන්පත් ගිණුම්වල රඳවා ගැනීම 2.4.1(ඇ)
- 6. විදේශාධාර ව්‍යාපෘති නිම කිරීමෙන් පසු ප්‍රතිලාභ ජනතාවට ලැබී තිබේදැයි පසු විපරම් නොකිරීම 2.4.1(ඈ)
- 7. අනාර්ථික ගනුදෙනු 2.8

127(3) ස්වකීය පරිපාලනාත්මක කෘතභස්තතාව හා විවාර බුද්ධිය මෙහෙයවා සුදුසු පරිදි ක්‍රියා කළ හැකි වනු පිණිස සැකයක් හෝ උද්ගත වී ඇති සියලු ප්‍රශ්න තමා වෙත ඉදිරිපත් වන ආකාරයක් සලසා තිබීම.

- 1. වාහන උපයෝජනයේ අඩුපාඩු 2.6.(අ)
- 2. බාහිර පාර්ශවයන් වෙත දී ඇති වත්කම් 2.6(ආ)
- 3. වෙනත් ආයතන සතු වත්කම් අවිධිමත්ව පරිහරණය කිරීම 2.6.(ඇ)
- 4. පවරා නොගත් වත්කම් අවිධිමත් ලෙස පරිහරණය කිරීම 2.6.(ඈ)

127(4) තමාගේ එක් එක් ගණන්දීමේ නිලධාරියා විසින් විසර්ජන ගිණුම් විධි වූ පරිදි ඉදිරිපත් කරන බවට හා තමා ඒවා අත්සන් කිරීමට පෙර අමාත්‍යාංශයේදී පරීක්ෂා කරනු ලබන බවටත්, එසේම ඇස්තමේන්තුවල ප්‍රතිපාදිත මුදල සහ තරා වියදම අතර පවත්නා සැලැකිය යුතු වෙනස්කම් තමා විසින්ම, දැඩි ලෙස විමර්ශනයට භාජනය කිරීම

- 1. වාර්ෂික අයවැය සීමාව ඉක්මවා බැඳීම්වලට එළඹීම 2.7.(අ)
- 2. බැරකම් වැඩියෙන් සටහන් කිරීම 2.7.(ඈ)

127(5) අමාත්‍යාංශයේ ඇස්තමේන්තුවල ප්‍රතිපාදිත මුදල හා වියදම අතර සැලකිය යුතු වෙනස්වීම් අමාත්‍යාංශයේ දැඩි ලෙස පරීක්ෂණයට භාජනය කෙරෙන බව

- 1. සලසා තිබුණු ප්‍රතිපාදන උපයෝජනය නොකිරීම 2.10.(අ)
- 2. අධි ප්‍රතිපාදන සලසා තිබීම 2.10.(ආ)

127(6) ගණන්දීමේ නිලධාරීන්ගේ වගකීම පිට පවත්නා වූ ආදායම් නොහොත් රජයට ලැබිය යුතු වෙනත් ගාස්තු එකතු කිරීමේ කාර්යය ගැන දැඩි සෙවිල්ලෙන් සිටිමින් එම කාර්යය

රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමේ සඳහන් අඩුපාඩු 2.11

2.1 අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරයන්

- (අ) පළාත් සභා සහ පළාත් පාලන විෂයයන්ට සහ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය හා දේශීය ණය සංවර්ධන අරමුදල යන ආයතනයන්හි අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසුපරම් කිරීම හා ඇගයීම.
- (ආ) පළාත් සභාවලට අදාළ කටයුතු නියාමනය කිරීම.
- (ඇ) පළාත් සභාවල මන්ත්‍රීවරුන්, නිලධාරීන් හා සේවකයන් පුහුණු කිරීම.
- (ඈ) පළාත් පාලන ආයතනවලට අදාළ රජයේ කර්තව්‍යයන්.
- (ඉ) පොදු පහසුකම් සංවර්ධනය සඳහා පළාත් පාලන ආයතනවලට ණය පහසුකම් ලබාදීම.
- (ඊ) පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්, නිලධාරීන් හා සේවකයන් පුහුණු කිරීම.
- (උ) පළාත් සභා සහ පළාත් පාලන ආයතන පරිපාලනයෙහි සෑම මානයක් සම්බන්ධයෙන් ම පර්යේෂණ පැවැත්වීම.
- (ඌ) පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය හා දේශීය ණය සංවර්ධන අරමුදල යන ආයතනයන්ට පැවරී ඇති අනෙකුත් සියලු ම විෂය කටයුතු.
- (එ) පූර්වෝක්ත ආයතනයන් අධීක්ෂණය කිරීම.

2.2 අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා එමගින් ඉටු කළ යුතු කාර්යභාරයන්

අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති ආයතන හා ඒවායේ කාර්යභාරය පහත දැක්වේ.

අමාත්‍යාංශය යටතේ ඇති ආයතන	ස්ථාපිත කිරීමේ අධිකාරි බලය	කාර්යභාරය
(i) පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය	1999 අංක 31 දරන පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පනත	පළාත් සභා පළාත් පාලන ආයතනවල සභිකයන්ට, නිලධරයන්ට හා සේවකයන්ට ඔවුන්ගේ කාර්යභාරයන් වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීමට හැකි පරිදි සභිකයන්, නිලධරයන් හා සේවකයන් පුහුණු කිරීම.

පළාත් හා පළාත් පාලන ක්ෂේත්‍ර උපදේශක තත්ත්වයේ පැවරුම් භාර ගැනීම.

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සියලු අංශයන් පිළිබඳව පර්යේෂණ පැවැත්වීම, ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා සහාය වීම.

(ii) දේශීය ණය සහ සංවර්ධන අරමුදල 1916 අංක 21 දරන පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් සංවර්ධනය සහ ආදායම් උත්පාදක ව්‍යාපෘති සඳහා අවශ්‍ය ණය ලබා දීම.

2.3 ප්‍රමාණාත්මක හා වැදගත් විගණන නිරීක්ෂණ

2.3.1 කාර්යසාධනය

අමාත්‍යාංශයේ කාර්යාලයේ දැක්ම හා මෙහෙවර

අමාත්‍යාංශයෙන් ඉටු විය යුතු කාර්යභාරය සිදු කිරීමෙන් පසු අපේක්ෂිත ප්‍රතිඵල ඇතුළත් වන පරිදි දැක්ම හා මෙහෙවර පිළියෙල කර නොතිබුණි.

2.3.2 සැලැස්ම කිරීම

2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය ප්‍රකාරව 2017 වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේදී අමාත්‍යාංශය විසින් ඉටු කළ යුතු ප්‍රධාන කාර්යභාරයන් 9 ක් පැවැති අතර, අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති ව්‍යවස්ථාපිත ආයතන 2 ක හා විදේශ ව්‍යාපෘති 18ක අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පිළියෙල කර තිබුණු ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) සමාලෝචිත වර්ෂයට යාවත්කාලීන කළ ආයතනයේ සංවිධාන ව්‍යුහය, අනුමත කාර්ය මණ්ඩලය සහ දැනට සේවයේ යෙදී සිටින කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයට අදාළ වාර්ෂික අයවැය පදනම් කර ගත් ප්‍රමුඛතා අනුව සකස් කළ ක්‍රියාකාරකම් සැලැස්ම (Activity Plan), ක්‍රියාත්මක කළ කාල රාමුව (Time Line) හා එම ක්‍රියාකාරකම්වල අපේක්ෂිත නිමවුම්/ ප්‍රතිඵල (Output/ Outcome) ඇස්තමේන්තු කර සඳහන් කර නොතිබුණි.

2.3.3 කාර්යභාරයන් ඉටු නොකිරීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් කාර්යභාරයන් ඉටු නොකිරීම

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම අනුව අමාත්‍යාංශය විසින් ප්‍රධාන කාර්යභාරයන් 43 ක් ඉටු කළ යුතුව තිබුණත්, ඉන් කාර්යභාරයන් 39 ක් පමණක් ඉටු කර තිබුණි. එසේ ඉටු නොකළ ප්‍රධාන කාර්යයන් හා ඒ සඳහා එකතුව රු.මිලියන 1,108.5 ක ප්‍රතිපාදන සලසා තිබුණි. විස්තර පහත දැක්වේ.

ප්‍රධාන කාර්යභාරය	මූල්‍යනය	සලසා තිබුණු ප්‍රතිපාදනය
-----	-----	-----
		රු. මිලියන
(i) පළාත් පාලන ආයතනවලට කොමිපැක්ට් රථ 100ක් සැපයීම	දේශීය අරමුදල්	1100.0
(ii) ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොමිපෝස්ට් අංගන වැඩිදියුණු කිරීම	දේශීය අරමුදල්	4.0
(iii) මාතලේ මහා නගර සභාවේ මල අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම	දේශීය අරමුදල්	4.5

		1108.5
එකතුව		=====

ක්‍රියාකාරී සැලැස්ම අනුව ඉහත කාර්යභාරයන් ඉටු කිරීමෙන් කසළ එකතු කිරීමෙන් හා ප්‍රතිචක්‍රීය කිරීමෙන් යෝග්‍ය කසළ එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීය කිරීමේ ප්‍රතිඵල අත්පත් කර ගැනීමට (Output) අපේක්ෂා කර තිබුණත්, ප්‍රසම්පාදනයන් සැලැස්ම කළ පරිදි ඉටු කිරීමට නොහැකිවීම නිසා එම ප්‍රතිඵලය අත්පත් කර ගැනීමට නොහැකි වී තිබුණි. මේ නිසා වාර්ෂික අයවැය ඇස්තමේන්තුවෙන් සලසා තිබුණු රු. මිලියන 1,108.5 ක ප්‍රතිපාදන නිෂ්ඵල වී තිබුණි.

(ආ) ව්‍යාපෘති නිම නොකර අත්හැර දැමීම්

අමාත්‍යාංශය විසින් ප්‍රධාන කාර්යභාරයන් ඉටු කිරීම සඳහා පහත සඳහන් ව්‍යාපෘති ආරම්භ කර තිබුණත්, එම ව්‍යාපෘති නිම නොකර අත්හැර තිබුණි.

ව්‍යාපෘතිය	ඇස්තමේන්තුගත පිරිවැය	ආරම්භ කළ දිනය	2017 දෙසැම්බර් 31 දින වන විට වියදම	අත්හැර දැමීමට හේතු
	රු.මිලියන		රු.මිලියන	
(i) පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම	219.5	2013 දෙසැම්බර් 05	43.8	ෆයිල් අත්තිවාරම නිසි පරිදි ඉදි නොකිරීම.
(ii) බෙලිඅත්ත නගර සංවර්ධනය	638.0	2013	68.0	සැලසුම වෙනස් වීම.
(iii) පල්ලේපොල නගරයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල නවීකරණය කිරීම.	1.2	2015 සැප්තැම්බර් 01	0.25	කොන්ත්‍රාත්කරු අතරමඟදී හැරයාම නිසා සිදුසු කොන්ත්‍රාත්කරුවෙකු නොමැති වීම.
(iv) දමන ප්‍රාදේශීය සභාවේ සංචාරක බංගලාවක් ඉදිකිරීම.	7.13	2013	1.4	සතිපොළ භූමියට සංචාරක බංගලාවක් නොගැලපීම.
(v) අක්කරෙයිපත්තු මහා නගර සභාවේ පොදු වෙළෙඳපොළ ගොඩනැගිල්ල ඉදිකිරීම (අදියර II)	37.76	2014	7.55	ඉඩම් ගැටළුව හා වැඩ අවසන් කිරීමට ප්‍රතිපාදන නොමැති වීම.
(vi) ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සන අපද්‍රව්‍ය එකතු මධ්‍යස්ථානයක් ඉදිකිරීම	0.8	2015	0.8	ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයත් උතුරුපව්ව විහාර භූමියේ ඉඩමේ පර්. 80 ක නොදිරන කසළ තැන්පත් කිරීමේ ගබඩාවක් ඉදිකළ ද පසුව කසළ බැහැර කිරීමේදී ගම්වාසීන්ගේ විරෝධතා හේතුවෙන් එහි කසළ දැමීම නවතා දැමීම.

(ඇ) ව්‍යාපෘති ඉටුකිරීමේ ප්‍රමාදයන්

අමාත්‍යාංශය විසින් පහත සඳහන් ව්‍යාපෘති ඉටුකිරීමේ ප්‍රමාදයන් නිරීක්ෂණය විය.

ව්‍යාපෘතිය	ඇස්තමේන්තුගත පිරිවැය	ආරම්භ කළ දිනය	නිමකළ යුතු දිනය	නිම කළ දිනය	2017 දෙසැම්බර් 31 දින වනවිට වියදම	ප්‍රමාදයට හේතු
	රු.මිලියන				රු.මිලියන	
පළාත් 9 සඳහා ස්කෘත වර්ගයේ කොම්පෝස්ට් යන්ත්‍ර ස්ථාපනය කිරීමට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම	882.60	2017 මැයි 01	2017 අගෝස්තු 31	නිම කර නැත. ප්‍රගතිය සියයට 10කි.	58.09	ඉඩම් නිරවුල් කර ගැනීම හා ඉඩම් සුදුසු තත්ත්වයට පත්කර ගැනීම ප්‍රමාදවීම
උතුරු මැද පළාතේ තලාව ප්‍රාදේශීය සභාවේ කසළ මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම.	3.0	2017 මාර්තු 01	2017 ඔක්තෝබර් 30	නිම කර නැත. ප්‍රගතිය සියයට 60කි	1.80	අක් මුදල් නොලැබීම
සබරගමුව - රත්නපුර නගර සභාව මළ අපද්‍රව්‍ය ප්‍රතිකර්ම (ප්‍රතිවක්‍රීය) පද්ධතිය ඉදිකිරීම	28.0	2017 මාර්තු 01	2017 ඔක්තෝබර් 30	නිම කර නැත. ප්‍රගතිය සියයට 20කි.	1.80	ඉදිකිරීම් සිදුවෙමින් පවතී
පළාත් පාලන තරඟ - ජාතික මට්ටමින් පැවැත්වීම	2	2017 සැප්තැම්බර් පළමු සතිය	2017 ඔක්තෝබර් 4 වන සතිය	-	-	ජාතික මට්ටමේ තරඟ නොපැවැත්වීමට තීරණය කිරීම

2.4 ක්‍රියාත්මක කර තිබුණු දේශීය හා විදේශ ආධාර ව්‍යාපෘති

සමාලෝචිත වර්ෂයේදී අමාත්‍යාංශය විසින් දේශීය අරමුදල් යොදවා ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 17 ක් සඳහා එකතුව රු.මිලියන 12,754.5 ක ප්‍රතිපාදන ද, විදේශ ආධාර ව්‍යාපෘති 18 ක් සඳහා රු.මිලියන 17,311.2 ක ප්‍රතිපාදන ද සලසා තිබුණු අතර ඉන් පිළිවෙලින් රු.මිලියන 6,547.6ක් හා රු.මිලියන 12,247.1 ක් වශයෙන් රු.මිලියන 18,794.7ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව රු.මිලියන 11,270.9 ක් හෙවත් සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් සියයට 37.48 ක ප්‍රතිපාදන ඉතිරි කර තිබුණි.

2.4.1 විදේශ ආධාර ව්‍යාපෘති

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) විදේශාධාර ව්‍යාපෘතිවල කාර්යසාධනය

පහත සඳහන් ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබුණද වර්ෂය තුළ ක්‍රියාත්මක කර නොතිබුණි.

	ව්‍යාපෘතියේ නම	මූල්‍යනය කරනු ලබන්නේ	ඇස්තමේන්තු මුදල
	-----	-----	රු. මිලියන
(i)	මහකොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය අදියර 3	යුරෝපානු ආයෝජන බැංකුව	160
(ii)	කසළ එකතු කිරීමේ යන්ත්‍ර 151ක් සැපයීමේ ව්‍යාපෘතිය	කොරියානු රජය	1660
(iii)	අඩු පහසුකම් සහිත (නැගී එන) ප්‍රදේශවල ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය	ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය	2400

(ආ) විදේශාධාර ව්‍යාපෘතිවල ඇතුළත් සමහර කර්මාන්ත අත්හැර දැමීම

නිසි අධ්‍යයනයකින් තොරව පුරනැහුම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට තිබූ ඇස්තමේන්තුගත පිරිවැය රු.2,600 ක් වූ තණමල්විල නව ජල සම්පාදන ක්‍රමය හා ඇස්තමේන්තුගත පිරිවැය රු.537 ක් වූ ගල්ගමුව ජල සම්පාදන ව්‍යාපෘතියේ දිගුව ජල මූලාශ්‍ර නොමැතිකම හේතුවෙන් අත්හැර දමා තිබුණි.

(ඇ) ව්‍යාපෘති මුදල් උපයෝජනය නොකර තැන්පත් ගිණුමේ රඳවා ගැනීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) දැනුම කේන්ද්‍රයේ පදනම ලෙස පාසල් අධ්‍යාපන පද්ධතිය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන සඳහා දකුණු පළාත වෙනුවෙන් රු. මිලියන 280ක ප්‍රතිපාදන වෙන්කර තිබූ අතර මහා භාණ්ඩාගාරයෙන් රු. මිලියන 224 ක මුදලක් නිකුත් කර තිබුණි. කෙසේ වෙතත් 2017 දෙසැම්බර් 31 වන විට රු. මිලියන 140.38 ක මුදලක් උපයෝජනය කර තිබූ අතර රු. මිලියන 72.95 ක මුදලක් වියදම් නොකර පළාත් අරමුදලෙහි රඳවා තිබුණි.
- (ii) 2017 වාර්ෂික ඇස්තමේන්තුව අනුව උච්ච පළාත සඳහා රු. මිලියන 320 ක මුදලක් වෙන් කර තිබූ අතර මහා භාණ්ඩාගාරයෙන් රු.මිලියන 257 ක මුදලක් නිකුත් කර තිබුණි. කෙසේ වෙතත් රු. මිලියන 121.26 ක මුදලක් පමණක් උපයෝජනය කර තිබූ අතර වැය නොකළ රු. මිලියන 103.42 ක මුදල පළාත් සභාව විසින් පවත්වා ගෙන යනු ලබන තැන්පත් ගිණුමෙහි රඳවා ගෙන තිබුණි.

(ඇ) ව්‍යාපෘති නිම කිරීමෙන් පසු ප්‍රතිලාභ

ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු එහි ප්‍රතිලාභ ජනනාවට ලැබී තිබේද, වැය කළ මුදල හා ලබා ගන්නා ප්‍රතිලාභ පිළිබඳ පරීක්ෂාවේදී පහත කරුණු නිරීක්ෂණය විය.

(i) පුරනැගුම ව්‍යාපෘතියේ 2017 ජූනි 30 න් අවසන් ප්‍රථම අදියරය යටතේ අවසන් කළ පහත සඳහන් ව්‍යාපෘති මහජනයාගේ ප්‍රයෝජනය සඳහා විවෘත කර නොතිබුණි.

පළාත	පළාත් පාලන ආයතනයේ නම සහ ව්‍යාපෘතියේ ස්වභාවය	වියදම	භාරදුන් දිනය
		රු.මිලියන	
*	උතුරු මැද ලංකාපුර ප්‍රා.ස. - තල්පොත බස් නැවතුම සහ පොදු වැසිකිළි	30.67	2016.10.03
*	උතුරු මැද බුල්නැව ප්‍රා.ස. - සතිපොළ	16.99	2014.08.23

(ii) අවශ්‍යතාවයන් හඳුනාගෙන ප්‍රමාණවත් අධ්‍යයනයකින් පසුව උප ව්‍යාපෘති තෝරා නොගැනීම නිසා පහත සඳහන් ව්‍යාපෘති නිෂ්ක්‍රීයව පවතින බව නිරීක්ෂණය විය.

පළාත	පළාත් පාලන ආයතනයේ නම සහ ව්‍යාපෘතියේ ස්වභාවය	වියදම	භාරදුන් දිනය
		රු.මිලියන	
*	වයඹ වනාතවිල්ලුව ප්‍රා.ස. - ජල සැපයුම් යෝජනා ක්‍රමය	64.83	2017.06.30
*	වයඹ රිදීගම ප්‍රා.ස. - පොදු බස් නැවතුම්පොළ	44.05	2017.03.29
*	වයඹ මාවතගම ප්‍රා.ස. - බස්නැවතුම්පොළ	43.79	2016.12.06
*	වයඹ පොල්පිනිගම ප්‍රා.ස. - ජලසැපයුම් යෝජනා ක්‍රමය	58.32	2017.06.30
*	මධ්‍යම ලත්ගල පල්ලේගම - සතිපොළ	26.9	2016.10.31
*	මධ්‍යම විල්ගමුව - ආදාහනාගාරය	16.52	2016.08.11
*	මධ්‍යම රත්තොට ප්‍රා.ස. - සතිපොළ	12.75	2015.03.17
*	උතුරු මැද ඉපලෝගම ප්‍රා.ස. - සනීපාරක්ෂක මධ්‍යස්ථාන	2.81	2016.03.01.
*	උතුරු මැද තිරප්පනේ - සනීපාරක්ෂක වැසිකිළි	2.5	2014.08.15
*	දකුණු කඹුරුපිටිය ප්‍රා.ස. - බස්නැවතුම්පොළ	55.80	2016.06.30
*	දකුණු කිරම කටුවන ප්‍රා.ස. - බස් නැවතුම් පොළ	36.29	2016.03.23
*	දකුණු තිස්සමහාරාමය ප්‍රා.ස. - මාළු වෙළෙඳපොළ	5.38	2015.05.14

* දකුණු	සූරිය වැව ප්‍රා. ස. - මාළු වෙළෙඳසැල	2.28	2016.06.15
* ඌව	මීගහකිවුල ප්‍රා.ස. - බස්නැවතුම්පොළ	48.05	2017.04.24.
* ඌව	වැල්ලවාය ප්‍රා.ස. - ආදාහනාගාරය	18.30	2017.01.26
* බස්නාහිර	මදුරාවල ප්‍රා.ස. - දික්ලන්ද ජල සැපයුම්	28.62	2016.10.10

(iii) පුරනැගුම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් නිම කර පළාත් පාලන ආයතනවලට භාරදී ඇති ගොඩනැගිලිවල කොටස් බලාපොරොත්තු වූ අරමුණු සඳහා යොදවා නොතිබුණි.

පළාත	පළාත් පාලන ආයතනයේ නම සහ ව්‍යාපෘතියේ ස්වභාවය	වියදම	භාරදුන් දිනය
-----	-----	-----	-----
		රු. මිලියන	
* ඌව	බණ්ඩාරවෙල ප්‍රා ස. - කාර්යාල ගොඩනැගිල්ල සහ සතිපොළ	35.86	2016.10.28
* බස්නාහිර	වලල්ලාවිට ප්‍රා.ස. - බහුකාර්ය ගොඩනැගිල්ල	23.89	2015.12.15
* මධ්‍යම	රත්තොට ප්‍රා.ස. - සෞඛ්‍ය සහ මාතෘ සායනය	15.62	2015.01.22

(iv) බහුකාර්ය ගොඩනැගිලි ලෙස සැලසුම් කර ඉදිකළ පහත සඳහන් ගොඩනැගිලි ප්‍රාදේශීය සභා කාර්යාල පවත්වාගෙන යාම සඳහා භාවිතා කර තිබුණි.

පළාත	පළාත් පාලන ආයතනයේ නම සහ ව්‍යාපෘතියේ ස්වභාවය	වියදම
-----	-----	-----
		රු. මිලියන
* මධ්‍යම	මිනිපේ ප්‍රා.ස. - හසලක බහුකාර්ය ගොඩනැගිල්ල	62.35
* මධ්‍යම	පාතභේවාහැට ප්‍රා.ස. - බහුකාර්ය ගොඩනැගිල්ල	51.75
* මධ්‍යම	වලපනේ ප්‍රා.ස. - බහුකාර්ය ගොඩනැගිල්ල	46.71
* දකුණු	කොටපොල ප්‍රා.ස. - දෙනියාය බහුකාර්ය ගොඩනැගිල්ල	45.10
* දකුණු	කරන්දෙණිය ඌරගස්මන්හන්දිය ප්‍රා.ස. - බහුකාර්ය ගොඩනැගිල්ල	34.13
* සබරගමුව	අරණායක ප්‍රා.ස. - බහුකාර්ය ගොඩනැගිල්ල	51.92
* ඌව	බදුල්ල ප්‍රා.ස. - බහුකාර්ය ගොඩනැගිල්ල	49.40
* ඌව	රිදීමාලියද්ද ප්‍රා.ස. - බහුකාර්ය ගොඩනැගිල්ල	47.32
* වයඹ	උඩුබද්දාව ප්‍රා.ස. - බහුකාර්ය ගොඩනැගිල්ල	46.36

(v) මධ්‍යම පළාතේ උඩ පළාත ප්‍රාදේශීය සභාවේ ජල සැපයුම් ව්‍යාපෘතිය යටතේ කාර්යයන් 2017 ජූනි 30 දින වන විට රු.මිලියන 208.53 ක් වැය කර සම්පූර්ණ කර තිබුණි. කෙසේ වුවද කොන්ත්‍රාත්කරුවන් විසින් 2018 මැයි 15 දින වන විටත් ජල සැපයුම් ව්‍යාපෘති අදාළ ප්‍රාදේශීය සභාව වෙත භාරදීමට කටයුතු කර නොතිබුණි.

2.5 වත්කම් කළමනාකරණය

අමාත්‍යාංශයේ වත්කම් සම්බන්ධයෙන් සිදු කළ නියැදි විගණන පරීක්ෂාවේදී පහත සඳහන් අඩුපාඩු අනාවරණය විය.

(අ) වාහන උපයෝජනය

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(i) ඉන්ධන දහනයවීම් පරීක්ෂා නොකිරීම

2016 දෙසැම්බර් 29 දිනැති අංක 30/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ 3.1 ඡේදය ප්‍රකාරව ඉන්ධන දහනය පිළිබඳව පරීක්ෂා කර නොතිබුණි.

(ii) වාහනවල රාජ්‍ය ලාංඡනය හා අමාත්‍යාංශයේ නම ප්‍රදර්ශනය නොකිරීම

1992 අගෝස්තු 19 දිනැති අංක 26/92 (1) දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි 2002/1 අනුව වාහනවල රාජ්‍ය ලාංඡනය හා අමාත්‍යාංශයේ නම ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර නොතිබුණි.

(ආ) බාහිර පාර්ශවයන් වෙත දී ඇති වත්කම්

2017 වර්ෂයේදී අමාත්‍යාංශය සතු ජීප් රථ 3 ක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙතත් 2016 වර්ෂයේදී ජීප් රථයක් හා කැබ් රථ 2 ක් නිපුණතා පුහුණු සංවර්ධන අමාත්‍යාංශය වෙතත් විධිමත් අනුමැතියකින් තොරව ලබා දී තිබුණි.

(ඇ) පවරා නොගත් වත්කම් අවිධිමත් ලෙස පරිහරණය කිරීම

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව පවතින බව කියන ගොඩනැගිලිවල පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය පවත්වාගෙන යන අතර නිත්‍යනුකූලව පවරා නොගෙන එම ගොඩනැගිලි අලුත්වැඩියා කටයුතු සඳහා රු. 8,061,698 ක් වැය කර තිබුණි.

2.6 බැඳීම් හා බැරකම්

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) බැඳීම් වැඩියෙන් සටහන් කිරීම

බැරකම් සහ බැඳීම් පිළිබඳ ප්‍රමාණවත් පැහැදිලි කිරීම් කර තිබුණද වැය විෂයයන් 3 ක එකතුව වූ රු. මිලියන 1,367 ක මුළු ප්‍රතිපාදනයම බැඳීම් ලෙස ගිණුම්ගත කර තිබුණි.

(ආ) බැරකම් වැඩියෙන් සටහන් කිරීම

වැඩ හෝ සැපයීම් අවසන් කර ඉන්වොයිස්(බිල්පත්) ඉදිරිපත් නොකර තිබියදී වටිනාකම රු.122,902,543 ක් බැරකම් ලෙස ගිණුම්ගත කර තිබුණි.

(ඇ) බැරකම් බැඳීම් ලෙස ගිණුම් ගත කිරීම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(i) වැඩ අවසන් කර ගෙවීම් සඳහා ඉදිරිපත් කළ රු.1,340,306 ක බිල්පත් බැරකම් ලෙස ගිණුම්ගත කළ යුතු වුවද බැඳීම් ලෙස ගිණුම්ගත කර තිබුණි.

(ii) 2017 අප්‍රේල් 27 දිනැති අංක 255/2017 දරන රාජ්‍ය ගිණුම් චක්‍රලේඛයේ (ආ) ඡේදය පරිදි රු.1,032,629 ක පුද්ගලික පඩිනඩි හා දීමනා බැඳීම් සඳහා අදාළ නොවූවද ඒවා බැඳීම් ලෙස වාර්තා කර තිබුණි.

2.7 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ භාවිතය සඳහා 2010 ඔක්තෝම්බර් 25 දින ලබා තිබූ, ජනාධිපති කාර්යාලයට අයත් වෙඩි නොවදින ජීප් රථයක් ලබා දී තිබුණි. හිටපු අමාත්‍යවරයාගේ උපදෙස් මත එම වාහනය අලුත්වැඩියා සඳහා දේශීය නියෝජිතායතනය වෙත 2014 ජූනි 11 දින යොමුකර තිබූ අතර, වාහනයේ හානි වී ඇති ඉදිරිපස හා පසුපස විදුරු අලුතින් දැමීම සඳහා රු.16,220,008 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණි. එසේ වුවද අළුත්වැඩියාව සඳහා රු. 3,237,079 ක බිල්පතක් 2015 සැප්තැම්බර් 30 දිනැතිව ඉදිරිපත් කර තිබුණද ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් ගෙවීම් සිදුකර නොතිබුණි.

2.8 කළමනාකරණ දුර්වලතා

නියැදි විගණන පරීක්ෂණවලදී පහත සඳහන් දුර්වලතා නිරීක්ෂණය විය.

(අ) විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව 2018 ජනවාරි 23 වන විට කවඹිමා කොම්පෝස්ට් යන්ත්‍ර 9 ක් ආනයනය කර තිබුණද එයින් යන්ත්‍ර 7 ක්ම දේශීය නියෝජිතායතනය භාරයේ තිබුණි.

- (ආ) කොමපෝස්ට් අංගන ඉදිකිරීමට අවශ්‍ය භූමිය නිරවුල් කර ගැනීම ඒ ඒ පළාත් පාලන ආයතන හා පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ වගකීමක් වුවද ඒ පිළිබඳ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ දායකත්වය තක්සේරු කර ගැනීම සඳහා ප්‍රමාණවත් තොරතුරු නොතිබුණි.
- (ඇ) කොමපෝස්ට් යන්ත්‍ර මිලදී ගැනීමට පෙර ඉඩම් හා යන්ත්‍ර අංගන පිළිබඳ කටයුතු සිදුකිරීම ආරම්භ කළ හැකිව තිබුණද මේ පිළිබඳ මනා සැලැස්මක් නොවීමෙන් රජයේ මුදල් මනා කළමනාකරණයකින් යුතුව භාවිතා කර නොමැති බව විගණනයේදී නිරීක්ෂණය විය.
- (ඈ) කොමපෝස්ට් නිෂ්පාදනයත් සමග අනෙක් වැදගත් අංශය වන නොදිරන හා අන්තරායකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර නොතිබුණි.
- (ඉ) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පළාත් පාලන ආයතන 100 ක පෙරටු කාර්යාල ස්ථාපනය කිරීමට යෝජනා කර 2017 වාර්ෂික ඇස්තමේන්තුව මගින් යටතේ රු. මිලියන 100 ක් ප්‍රතිපාදනය කර තිබුණි. එහෙත් ලංකාවේ සියලුම පළාත් පාලන ආයතනවල පෙරටු කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය, එහි වැදගත්කම හා ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සියලුම පළාත් සභා ප්‍රධානීන් හා පළාත් පාලන ආයතන දැනුවත් කර නොතිබුණි.
- (ඊ) පෙරටු කාර්යාල සඳහා පරිගණක හා උපාංග මිලදී ගැනීමේ ප්‍රසම්පාදන සැලැස්ම පරීක්ෂා කිරීමේදී මෙම කාර්යය 2017 මාර්තු 15 දින ආරම්භ කර මැයි 21 දින අවසන් කිරීමට සැලසුම් කර තිබුණද ගිවිසුම අත්සන් කිරීම නොවැම්බර් මස සිදුකර තිබුණි. එසේම දෙසැම්බර් 31 දින වනවිටත් පරිගණක හා උපාංග සපයා නොතිබුණි.

2.9 කාර්යභාරයන් ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සලසා තිබුණු ප්‍රතිපාදනය උපයෝජනය කිරීම

2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂ 05 ක කාලය තුළ අමාත්‍යාංශයට සලසා තිබුණු ප්‍රතිපාදනය, උපයෝජනය හා ඉතිරිය පිළිබඳ තොරතුරු හා ඒ පිළිබඳ විගණන නිරීක්ෂණ පහත දැක්වේ.

වර්ෂය	වියදම් වර්ගය	ශුද්ධ ප්‍රතිපාදනය	උපයෝජනය	ඉතිරිය	ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස
		රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	
2013	පුනරාවර්තන	249	230	19	7.6
	මූලධන	4,511	2,949	1,562	34.6
	එකතුව	4,760	3,179	1,581	33.2
2014	පුනරාවර්තන	1,583	1,274	310	19.6
	මූලධන	9,528	8,243	1,284	13.5
	එකතුව	11,111	9,517	1,594	14.4

2015	පුනරාවර්තන	233,151	168,558	64,593	27.7
	මූලධන	65,284	58,436	6,847	10.5
	එකතුව	298,435	226,994	71,440	23.9
2016	පුනරාවර්තන	2,265	1,130	1,135	50.1
	මූලධන	26,662	24,850	1,812	6.8
	එකතුව	28,927	25,980	2,947	10.3
2017	පුනරාවර්තන	1,900	427	1,473	77.5
	මූලධන	35,953	18,908	17,045	47.4
	එකතුව	37,853	19,335	18,518	48.9

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සලසා තිබුණු ප්‍රතිපාදන උපයෝජනය නොකිරීම

වැය විෂයයන් 12 ක් සඳහා සලසා තිබුණු රු. මිලියන 6,260 ක මුළු ශුද්ධ ප්‍රතිපාදනයෙන් කිසිදු උපයෝජනයක් නොකර මුළුමනින්ම ඉතිරි කර තිබුණි.

(ආ) අධි ප්‍රතිපාදන සලසා තිබීම

වැය විෂයයන් 32 ක් සඳහා එකතුව රු.මිලියන 23,030 ක අධි ප්‍රතිපාදන සලසා තිබීම නිසා එම වැය විෂයයන්ට අදාළ ප්‍රතිපාදනවලින් එකතුව රු.මිලියන 10,783 ක් පමණක් උපයෝජනය කර තිබූ අතර ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 22 සිට සියයට 96 ක් දක්වා පරාසයක ප්‍රමාණයක් වී තිබුණි.

2.10 රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම

පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන්

අමාත්‍යාංශයට අදාළ විෂය අංක 15501 යටතේ රජයේ නිලධාරීන්ට අත්තිකාරම් ගිණුම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් පනවා තිබුණු සීමාවන් හා තර්ජන අගයන් පහත දැක්වේ .

වියදම		ලැබීම්		හර ශේෂය	
උපරිම සීමාව	තර්ජන	අවම සීමාව	තර්ජන	උපරිම සීමාව	තර්ජන
රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
14.50	14.43	5.3	7.4	35.00	34.17

හිඟ හිටි ණය ශේෂ

විගණනයට ඉදිරිපත් කළ සැසඳුම් ප්‍රකාශය ප්‍රකාරව එදිනට අයවීම් හිඟහිට තිබුණු ශේෂවල එකතුව ස්ථාන මාරුවී ගිය නිලධාරීන්ගේ ණය ශේෂ හැර රු. 365,835 ක් වූ අතර, එම හිඟහිටි ණය ශේෂ අයකර ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වී තිබුණි.

මුදල් රෙගුලාසි 371හි සඳහන් වීම් විධානයන්ට පටහැනි ලෙස අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් නිදෙනකුට අවස්ථා 17 කදී එකතුව රු. 318,915 ක තත්කාර්ය අතුරු අග්‍රිම නිකුත් කර තිබුණි.

2.12 ලේඛන හා පොත්පත් පවත්වා නොතිබීම

අමාත්‍යාංශය විසින් පහත දැක්වෙන ලේඛන පවත්වා නොතිබුණු බැව් නියැදි විගණන පරීක්ෂණවලදී නිරීක්ෂණය විය.

ලේඛන වර්ගය	අදාළ රෙගුලාසිය
(අ) පරිගණක උපාංග හා මෘදුකාංග පිළිබඳ ස්ථාවර වත්කම් ලේඛනය	2002 නොවැම්බර් 28 අංක අයිපීඅයි/2002/2 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය.
(ආ) රාජකාරි දුරකථන ලේඛනය	මුදල් රෙගුලාසි 845(1)
(ඇ) ඇප ලේඛනය	මුදල් රෙගුලාසි 891(1)
(ඈ) හානි පිළිබඳ ලේඛනය	මුදල් රෙගුලාසි 110
(ඉ) බැරකම් පිළිබඳ ලේඛනය	මුදල් රෙගුලාසි 214

2.13 මානව සම්පත් කළමනාකරණය

2.13.1 අනුයුක්ත කාර්ය මණ්ඩලය, තථ්‍ය කාර්ය මණ්ඩලය හා පුද්ගල පඩිනඩි සඳහා වියදම

ඉහත 2.1 ඡේදයේ සඳහන් කාර්යභාරය ඉටු කිරීම සඳහා 2017 දෙසැම්බර් 31 දිනට අනුමත, තථ්‍ය හා පුරප්පාඩු කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර පහත දැක්වේ. සමාලෝචිත වර්ෂය වෙනුවෙන් අමාත්‍යාංශය විසින් පුද්ගල පඩිනඩි වැය කාණ්ඩය වෙනුවෙන් රු. මිලියන 125.6 ක් වැය කර තිබුණි. ඒ අනුව වාර්ෂික ඒක පුද්ගල වියදම රු.722,121 ක් වී තිබුණි.

සේවක වර්ගය	අනුමත සේවක සංඛ්‍යාව	තථ්‍ය සේවක සංඛ්‍යාව	පුරප්පාඩු සංඛ්‍යාව
(i) ජ්‍යෙෂ්ඨ මට්ටම	35	26	09
(ii) තෘතීයික මට්ටම	04	03	01
(iii) ද්විතීයික මට්ටම	150	100	50
(iv) ප්‍රාථමික මට්ටම	63	43	20
(v) අනියම්/කොන්ත්‍රාත්	03	02	01
	255	174	81

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂය අවසාන වන විට පුරප්පාඩු 81ක් පිරවීමට අමාත්‍යාංශය අපොහොසත් වී තිබුණි.

(ආ) 2014 නොවැම්බර් 12 දිනැති රා.ප.ව. 25/2014 අනුව ස්ථිර පත්වීම් ලබා දී ඇති සේවකයින් අමාත්‍යාංශය කාර්ය මණ්ඩලයට ඇතුළත් කරන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතත්, ද්විතියික මට්ටමේ සේවකයින් 12 දෙනෙකු හා ප්‍රාථමික මට්ටමේ සේවකයින් 16 දෙනෙකු මෙතෙක් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට ඇතුළත් කර නොතිබුණි.

(ඇ) වෙනත් පාර්ශවයන්ගෙන් ලබාගත් මානව සම්පත්

අමාත්‍යාංශය විසින් ලබාගත් මානව සම්පත් පිළිබඳ අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

සේවක වර්ගය	සංඛ්‍යාව	වෙනත් පාර්ශවය	කාලපරිච්ඡේදය
පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගේ සම්බන්ධීකරණ ලේකම්	01	ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය	2015 නොවැම්බර් 05 සිට 2018 නොවැම්බර් 05 දක්වා
අතිරේක අධ්‍යක්ෂ	01	පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය	2015 ජනවාරි 04 දින සිට විනය පරීක්ෂණ නිම වන තුරු
ඉංජිනේරු උපදේශක	01	පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය	2015 ජනවාරි 04 දින සිට විනය පරීක්ෂණ නිමවන තුරු
කාර්යාල කාර්ය සහායක	02	පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය	2017.07.01 සිට මේදක්වා
රියදුරු	01	දේශීය ණය සහ සංවර්ධන අරමුදල	2016 සැප්තැම්බර් 06 දින සිට මේ දක්වා

(ඈ) කාර්ය මණ්ඩලය පුහුණු කිරීම

කාර්ය මණ්ඩලය පුහුණු කිරීම් පිළිබඳ පරීක්ෂා කිරීමේදී පහත කරුණු නිරීක්ෂණය විය.

(i) 2017 වර්ෂයේ කිසිම ආකාරයක පුහුණුවක් ලබා නොතිබුණු නිලධාරීන් ගණන 83ක් විය.

(ii) සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 තුළ පුහුණු කිරීම් කටයුතු සඳහා සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් උපයෝජනය කර තිබුණු ප්‍රමාණය පිළිබඳ විස්තර පහත දැක්වේ.

වර්ෂය	ශුද්ධ ප්‍රතිපාදනය	වියදම	ඉතිරිය	ඉතිරිය ප්‍රතිශතයක් වශයෙන්
-----	-----	-----	-----	-----
	රු.	රු.	රු.	
2013	1,250,000	1,096,511	153,489	12.28
2014	2,000,000	1,996,338	3,662	0.18
2015	1,860,000	1,858,213	1,787	0.09
2016	1,500,000	1,421,880	78,120	5.21
2017	2,500,000	720,120	1,779,880	71.2

සමාලෝචිත වර්ෂයට පෙර වර්ෂවලදී කාර්යමණ්ඩලය පුහුණු කිරීම් සඳහා වෙන් කළ මුදල ප්‍රමාණවත් පරිදි උපයෝජනය කර තිබුණද නිලධාරීන්ගේ රාජකාරිවල කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා යොමු කරන ලද පුහුණු වැඩසටහන් පිළිබඳව විගණනයට සෑහීමකට පත්විය නොහැකි විය. 2017 වර්ෂයේ පුහුණු වැඩසටහන්වලට නිලධාරීන් යොමු කරම අවම වීමෙන් ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 71ක් ඉතිරි වී තිබුණි.

2.14 රජයේ නිලධාරීන් ඇප තැබීම

 මුදල් රෙගුලාසි 880 සඳහන් විධිවිධාන ප්‍රකාරව ඇප තැබිය යුතු රජයේ මුදල් හෝ බඩුබාහිරාදිය භාරගැනීම හෝ භාරව සිටින නිලධාරීන්ගෙන් ඇප තැන්පත් ලබාගෙන නොතිබුණි.